

## 4 ඒකකය

### ශ්‍රී ලංකාව ජනාවාස වීම

#### 1 - පාඩම

- ජනාවාස වීම යනු ,

ඕනෑම රටකට / ප්‍රදේශයකට මිනිසුන් පැමිණ පළමුවෙන්ම එහි පදිංචි වීම ජනාවාස වීම ලෙස හඳුන්වයි. අපේ රට මුලින්ම ජනාවාස වූයේ මීට අවුරුදු එක් ලක්ෂ විසිපන්දහසකට (125 000) පමණ ඉහතදීය. ඔවුන් පැමිණ තිබෙන්නේ දුර රටක සිටය.

- මුල් ජනාවාස කාලය ගල් යුගය ලෙස හැඳින්වූ අතර එම කාලයේදී සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස ජනයා අතර වෙනස්කම් නොතිබුණි. පොදුවේ පහත ලක්ෂණ එම ජනාවාස වල දක්නට ලැබුණි.

ආහාර වර්ග සොයාගත් ආකාරය හා ආහාර වර්ග	භාවිතා කළ මෙවලම්	වාසස්ථාන හා ඇඳුම් පැළඳුම්	අවමංගල වාරිත්‍ර
<p>තැනින් තැනට ඇවිද යමින් සතුන් දඩයම් කරමින් පල වැල නෙළමින් ආහාර සොයා ගත්හ.</p> <p><b>සත්ත්ව ආහාර වර්ග</b></p> <p>මුවන්, හාවුන්, දඬුලේනන්, මී මින්නන්, තලගොයින්, ගොලුබෙල්ලන්, ඉත්තුවන්</p> <p><b>ශාක ආහාර</b></p> <p>වල් දෙල්, කටු අල, වල් කෙසෙල්</p>	<p>- ප්‍රධාන වශයෙන් ගල් වලින් සෑදූ මෙවලම්</p> <p>- සතුන්ගේ ඇටකටු වලින් සෑදූ මෙවලම් / උපකරණ</p>	<p>වාසස්ථාන - ගස් බෙන හා ගල් ගුහා</p> <p>ඇඳුම් ගැන තොරතුරු හෙලි වී නැත.</p> <p>පැළඳුම් - ගෙල සරසා ගත් මෝර මාළුවෙකුගේ දතකින් සෑදූ පබළුවක් සොයාගෙන ඇත.</p> <p>- බෙලි කටුවකින් සෑදූ ගෙල පළඳින තැල්ලක් පාහියංගල ලෙනෙන් සොයාගෙන ඇත</p>	<p>මළ සිරුරු ගල් ගුහා ඇතුළත වලලා දමා පසුව ඇටසැකිලි වල ගුරු ගල් ආලේප කිරීම</p>

**ක්‍රියාකාරකම - 1**

**පහත සඳහන් ප්‍රකාශ වල හිස්තැන් සම්පූර්ණ කරන්න.**

1. ඕනෑම රටකට මිනිසුන් පැමිණ පදිංචි වීම ..... ලෙස හඳුන්වයි.
2. ශ්‍රී ලංකාව ජනාවාස වී තිබෙන්නේ මීට අවුරුදු ..... පමණ පෙරය.
3. ශ්‍රී ලංකාවේ මුල්ම ජනාවාස කාලය ..... යුගය නමින් හඳුන්වයි.

**පහත ප්‍රශ්න වලට කෙටි පිළිතුරු සපයන්න.**

1. ශ්‍රී ලංකාවේ මුල් ජනාවාස කාලයේ මිනිසුන් ආහාරයට ගත් සත්ත්ව ආහාර වර්ග දෙකක් හා ශාක ආහාර වර්ග දෙකක් නම් කරන්න.
2. මුල් ජනාවාස කාලයේ දී මිනිසුන් තම කටයුතු කරගෙන යාම සඳහා භාවිත කළ මෙවලම් තනා ගත් අමුද්‍රව්‍ය මොනවාද?
3. මුල් ජනාවාස කාලයේ දී මිනිසුන් ආහරණ පළඳා ඇති බවට සාධක දෙකක් නිදසුන් ලෙස දක්වන්න.
4. මිය ගිය තම නෑදෑයින්ගේ අවමංගල වාරිත්‍ර විධි සිදුකළේ කෙසේද?


ගල් යුගයේ ජීවත් වූ මිනිසුන් වාසස්ථාන ලෙස භාවිතා කර ඇති ගල් ගුහා සහ භාවිත කළ උපකරණ වල පිංතූර ඇතුළත් පොත් පිටක සාදන්න.

**2 - පාඩම**

**විජය රජුගේ පැමිණීම හා ජනාවාස වීම**

පෙර දැනුම,

- අවුරුදු ලක්ෂයකට වැඩි කාලයක් ගල් යුගය පැවතුණි.
- එහෙත් මීට අවුරුදු 5000 – 4500 ත් අතර කාලයකදී එම යුගයේ ජීවත් වූ අය වඩා දියුණු තත්ත්වයකට පත් වූහ.
- එම දියුණුව පෙන්නුම් කරන ලක්ෂණ නම්,  
     වළං සෑදීම (මැටි බඳුන් භාවිතය)  
     ගල් මෙවලම් වෙනුවට ලෝහ භාවිතය
- විජය කුමරු ඇතුළු පිරිස මෙරටට පැමිණෙන විට සිටියේ දියුණු වෙමින් පවතින පිරිසකි.
- විජය කුමරු ඇතුළු පිරිස මෙරටට පැමිණෙන විට මෙරට තිබූ ජනාවාස වල ස්වභාවය,



**විජය කුමරුගේ පැමිණීම**

විජය කුමරු ඇතුළු හත්සියයක් පිරිස ක්‍රිස්තු පූර්ව 544 දී පමණ ඉන්දියාවේ සිට (ලාට රටේ) පැමිණ ශ්‍රී ලංකාවේ ඉටහිර මුහුදු වෙරළේ පිහිටි තම්බපණ්ණි නම් ස්ථානයට ගොඩ බට බව මහාවංශයේ සඳහන් වේ.

විජය කුමරු මෙරටට පැමිණෙන විට ලංකාවේ යක්ෂ, නාග, දේව නම්, පිරිස් ජීවත්ව ඇති අතර යක්ෂ ගෝත්‍රයට අයත් කුවේණි නම් වූ කාන්තාවක් විජය කුමරුගේ පිරිස දිය සොයමින් යන අතර තුර හමුවීමෙන් පසු එම පිරිස අල්ලා සැඟවුවාය. පසුව එම පිරිස සොයා ගිය විජය කුමරුට කුවේණිය මුණ ගැසුනි. එවිට කුවේණිය කපු කට්මින් සිටි බව සඳහන් වේ.

කුවේණිය යක්ෂ ගෝත්‍රයට අයත් කාන්තාවක් බව විජය කුමරු වටහා ගත් අතර පසුව ඔහු කඩුව පෙන්වා කුවේණිය බිය ගන්වා තම පිරිස නැවත ලබා ගත්තේය. අනතුරුව විජය කුවේණිය සරණ පාවා ගත් අතර පසුව විජය කුමරුට දාව “ජීවහත්ථ” නමින් පිරිමි දරුවෙකු ද “දිසාල” නමින් ගැහැණු දරුවෙකුත් උපන්න.

මෙම යක්ෂ ගෝත්‍රිකයන්ට අයත්ව “සිරිසවත්ථු” හා “ලංකා පුරය” යන නමින් නගර දෙකක් තිබුණි. මෙයින් සිරිසවත්ථු නගරයේ පැවති උත්සවයකදී යක්ෂ ගෝත්‍රික නායකයින් විනාශ කොට, කුවේණිගේද උදව් ඇතිව විජය ලංකාවේ රජ විය.

පසුව විජය කුමරු කුවේණිය අතහැර දකුණු ඉන්දියාවේ පාණ්ඩ්‍ය දේශයෙන් කුමාරිකාවක් ගෙන්වා සරණ පාවා ගත්තේය. විජය කුමරු සමග පැමිණි පිරිස මල් වතු ඔය අසල ජනාවාස / ගම්මාන ඇති කරගත්හ.

අනුරාධ ඇමති → අනුරාධ ගාම

උපතිස්ස ඇමති → උපතිස්ස ගාම

දීගායු ඇමති → දීගායුගම ද පිහිටුවා ගත්හ

මෙලෙස ලංකාවට පැමිණි විජය ඇතුළු පිරිස ඉන්දියාවෙන් පැමිණි ආයී ජන කණ්ඩායමක් ලෙස මහාවංශයේ සඳහන් වේ. අනුව ඉන්දියානු සමාජයේ සිරිත් විරිත් මෙරට පැතිර ගියේය.

**ක්‍රියාකාරකම - 2**

**කෙටි පිලිතුරු සපයන්න**

1. විජය කුමරු ඇතුළු පිරිස මෙරටට පැමිණෙන විට තිබූ ජනාවාස වල මූලික ලක්ෂණ පහත කරුණු යටතේ කෙටියෙන් දක්වන්න.
  - a. ජීවනෝපාය හා ආහාර
  - b. ජීවත් වූ ප්‍රදේශය
  - c. භාවිතා කළ උපකරණ
  - d. නිවාස වල ස්වභාවය
2. විජය කුමරුගේ පැමිණීම සම්බන්ධ කතා පුවත වික්‍රයට නගන්න./ රඟ දක්වන්න.
3. විජය කුමරු මෙරටට පැමිණ ජනාවාස පිහිටුවා ගත්තේ ප්‍රධාන වශයෙන් කුමන ප්‍රදේශයකද? එසේ බිහි වූ ජනාවාස තුනක් නම් කරන්න.